

බස්නාහිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ආයුත්‍ය නිලධාරී සේවා ගණයේ
අභ්‍යන්තර විගණන නිලධාරී තනතුරට
බද්ධා ගැනීමේ හා උපස්ථිති කිරීමේ පරිපාටිය

01. සම්බන්ධ වන ආයතන

- 1.1 දෙපාර්තමේන්තුව : බස්නාහිර පලාත් අභ්‍යන්තර විගණන ඒකකය
 යොමු අංකය : CSO/PTR/15/3/4
 දිනය : 2014-11-24
- 1.2 අමාත්‍යාංශය : යොමු අංකය : -
 දිනය : -
- 1.3 කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තනතුර අනුමත කිරීම
 යොමු අංකය : ඩීමෝලංජ/ඩී/පොදු/11-2
 දිනය : 2012.12.19
- 1.4 ප්‍රධාන ලේකම(බ.ප)ගේ නිරදේශය : යොමු අංකය : CSO/PTR/15/3/4
 දිනය : 2014-12-05
- 1.5 වැටුප් හා සේවක සංඛ්‍යා ගොම්පන් සභාවේ නිරදේශය
 යොමු අංකය :
 දිනය :
- 1.6 බස්නාහිර පලාත් රාජ්‍ය මය් ගොම්පන් සභාවේ නිරදේශය
 යොමු අංකය : 1141215/32
 දිනය : 2015-03-18
- 1.7 ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය : යොමු අංකය : 11414/280
 දිනය : 2015-05-06

02. පත්කිරීමේ බලධාරීයා

- : බස්නාහිර පලාත් සභා රාජ්‍ය මය් ගොම්පන් සභාව
 ත්‍රියාන්ත්මක වන දිනය : ගරු ආණ්ඩුකාරතුමා අනුමත කළ දින සිට ත්‍රියාන්ත්මක චේ.

03. සේවා ගණය පිළිබඳ විස්තර

- 3.1 සේවා ගණය : ආයුත්‍ය නිලධාරී
- 3.2 ග්‍රේන් : III, II හා I ග්‍රේන්වලින් සමන්විත ඇවේ.
- 3.3 පැවතෙන කාර්යයන් පිළිබඳ
 පොදු නිර්වචනය : කාර්යයන්හි ස්ථාවය අනුව තන් කාර්යයන් ඉටු කිරීම
 සඳහා ආයතනයේ විධායක නිලධාරීන්ගේ හා ආයතන
 ප්‍රධානීන්ගේ කාර්යයන්ට උපස්ථිතියක වන්නා වූ ද
 බස්නාහිර පලාත් සභාවට අයත් ආයතනයන්හි
 අභ්‍යන්තර පාලන කුම හා අභ්‍යන්තර සොදිසි ක්‍රම
 නිවැරදිව පවත්වාගෙන යාම වැනි අභ්‍යන්තර
 විගණනයට අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා බද්ධා
 ගැනීමේ දී පිළිගන් විශ්ව විද්‍යාලයක උපාධියක් අවශ්‍ය
 වන්නා වූ ද කාර්ය හාරයක් පැවතෙන් සේවා ගණයකි



3.4 කාර්යයන් පැවරීම

: ශේෂීගතව කාර්යයන් පැවරීමක් සිදු නොකරන අතර, මෙම සේවා ගණයට පැවරෙන කාර්යයන් අතුරින් ඕනෑම කාර්යයක් සේවයේ අවශ්‍යතාව මත සේෂයනාව හා කුසලතාව පදනම් කොටගෙන ඩිනැමු ශේෂීයක නිලධාරයකුට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පවරනු ලැබේය හැකිය.

04. තනතුරේ ස්වභාවය

: ස්ථීර, විශාල වැටුප් සහිත

05. වැටුප

5.1 වැටුප් කේත අංකය : රාජ්‍ය පරිපාලන විකුලෝ 6/2006 (IV) අනුව MN – 4 – 2006 A

5.2 වැටුප් පරිමා මය : 15,215/- 10 X 215 - 4 X 240 - 7 X 320 - 15 X 360 - 25,965/-

5.3 ශේෂී ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර

ශේෂීය	වැටුප් පියවර	වැටුප් කළය (රු.)
III	පියවර 1	රු. 15,215/-
II	පියවර 12	රු. 17,605/-
I	පියවර 23	රු. 20,925/-

06. සේවා ගණයට අයන් තනතුර /තනතුරු

6.1 අනුමත තනතුරු නාම , අනුමත තනතුරු සංඛ්‍යාව හා ඒවාට පැවරෙන කාර්යයන්

අනුමත තනතුරු නාම	තනතුර අනුමත ශේෂීය	අනුමත තනතුරු සංඛ්‍යාව	කාර්යයන්
අභ්‍යන්තර විගණන නිලධාරී	III , II හා I	25	බස්නාහිර පළාත් සහාවට අයන් ආභ්‍යකාර ලේකම් කාර්යාලය, සහ ලේකම් කාර්යාලය, පළාත් සහ රාජ්‍ය සේවා කොමිෂන් සහාව, ප්‍රධාන ලේකම් කාර්යාලය, සියලුම අමානායා හා දෙපාර්තමේන්තු, ප්‍රජාත්නී යටතේ පිශිවුවා ඇති මැණ්ඩල, අධිකාරී, ආයතන හා අරමුදල් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පළාත් සහ කාර්යයන් පවරා ඇති පළාත් සහ නොවන කාර්යාල හා ආයතන සම්බන්ධයෙන් එසේ පවරා ඇති කාර්යයන් පිළිබඳව ද පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමය පිළිබඳ පරිභා කිරීම් වැරදි හා වෘත්තා වැළැක්වීම් අවශ්‍ය අභ්‍යන්තර සෞදීයියෙහි විධිමත්ව හෝ ප්‍රමාණවත්ව පිළිබඳව අවස්ථා සම්ක්ෂණයක් හා සේවා ඇගයීමක් පවත්වාගෙන යාම

6.2 ඒකාබද්ධ නිලධාර සංඛ්‍යාව - 25
(රසස් කිරීමේ කාර්යය සඳහා III,II,I ප්‍රෝනී ඒකාබද්ධ සේවක සංඛ්‍යාවක් ගස් සැලැකේ.)

07. බදවා ගැනීමේ ක්‍රමය

7.1 බදවා ගන්නා ප්‍රතිශතයන්

ඩාරාව	ප්‍රතිශතය
විවෘත	100%
සිලින	-
කුසලතා	-

7.2 විවෘත බදවා ගැනීම

7.2.1 බදවා ගන්නා ප්‍රෝනීය : III ප්‍රෝනීය

7.2.2 පුදුසුකම

7.2.2.1 අධ්‍යාපන පුදුසුකම : විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ගණකාධිකරණය, වානිජය, ආර්ථික විද්‍යාව, ගැනීතය, රාජ්‍ය මූල්‍ය සහ බුද්‍යකරණය යන විෂයයන්ගෙන් එකක් හෝ කිහිපයක් ප්‍රධාන විෂයය විශයෙන් ඇතුළත් ප්‍රජාධියක් ලබා තිබේම

7.2.2.2 වෘත්තීය පුදුසුකම : අදාළ නොමැති

7.2.2.3 පළපුරුද්ද : විගණකය පිළිබඳ වසර දෙකක (02) පළපුරුද්දක් ලබා තිබේම (වර්ලන් ගණකාධිකාරීවරයෙකු විසින් නිකුත් කළ ලිපියක් මගින් පළපුරුද්ද යනාදී කළ යුතුය)

7.2.2.4 කායික පුදුසුකම : සැම අභේක්කායෙකු ම බස්නාහිර පළාතේ හිනුම දිස්ත්‍රික්කයක සේවය කිරීමට සහ තනතුරු රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් යාරිරික භාමානසික යෝග්‍යතාවයකින් යුත්ත විය යුතුය.

7.2.2.5 ගෙනත් : i. ශ්‍රී ලංකා කිකයෙකු විම
ii. යහපත් විරිතියකින් යුත්ත විම
iii. අයදුම්පත් කැඳවන අවසන් දිනට බස්නාහිර පළාත් සහ බල ප්‍රජාත්‍යාය තුළ වසර තුනක ස්ථීර පදිංචිකරුවෙකු විම
iv. අයදුම්පත් කැඳවීමේ නිමවිද්‍යාත්‍යා ගැසට් පැනුයේ සඳහන් කරනු ලබන දිනට තනතුරුව බදවා ගැනීම සඳහා සලකා බලන සියලුම පුදුසුකම් සැම ආකාරයකින්ම සපුරා තිබිය යුතුය.

ගරු ආත්මකාරුවා විසින් ජනුම් ගැනී ලදී.
ගෙනු අංකය : 1/44/28 දනය : 2015.05.06

7.2.3 වයස

7.2.3.1 අවම සීමාව : අවුරුදු 22

7.2.3.2 උපරිම සීමාව : අවුරුදු 35

(දැනටමත් රාජ්‍ය සේවයේ හෝ පලාත් රාජ්‍ය සේවයේ
නිපුණ වූ සේවක නිලධාරීන් සඳහා මෙම උපරිම වයස්
සීමාව බල නොපැවැත්වේ.)

7.2.4 බද්ධ ගැනීමේ ක්‍රමය : රජයේ ගැසට් පත්‍රයේ හෝ ප්‍රසිද්ධ ප්‍රවත්තන් දැන්වීමක්
මගින් අයදුළුපත් කැද්ධා විවෘත තරග විභාගයක ප්‍රතිඵල
මත කුසලතා අනුමිලිවෙළ අනුව පවත්නා පුරුෂ්‍යාංශ
සඳහා බද්ධ ගැනේ.

7.2.4.1 ලිඛිත විභාගය : විෂය නිර්මාණය ඇමුණුම අංක 01 හි දැක්වේ.

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමන්විත ලකුණු ප්‍රමාණය
i. ගණකාධිකරණය	100	40%
ii. විගණනය	100	40%
iii. වාර්තා ලිවීම හා කළමනාකරණය වෙත නොරතුරු ඉදිරිපත් කිරීම	100	40%

7.2.4.1.1 පවත්වන බලධාරයා :

බස්නාඩිර පලාත් සහා රාජ්‍ය සේවා ගකාමීයන් සහාව
හෝ එම ගකාමීයන් සහාව විසින් බලය පවත්වා ලබන
ආයතනයක් විසින් මෙම ලිඛිත පරික්ෂණය පවත්වනු
ලැබේ.

7.2.4.2 වෘත්තීය පරික්ෂණ : අදාළ නොවේ.

7.2.4.3 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ : ලකුණු ලබා දෙනු නොලැබේ

ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු : පුදුසුකම් පරික්ෂා කර බැඳීම සඳහා
පමණක් ගම්ය පවත්වනු ලැබේ.

7.2.4.3.1 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණ මණ්ඩලය පත්කරන බලධාරයා :

බස්නාඩිර පලාත් සහා රාජ්‍ය සේවා ගකාමීයන් සහාව

7.2.4.4 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ.

7.2.5 අයදුළුපත් කැද්ධා ගැනීමේ ක්‍රමය : රජයේ ගැසට් පත්‍රය / ප්‍රසිද්ධ ප්‍රවත්තන් දැන්වීමක්
මගින්.

7.3 සීමිත බද්ධ ගැනීම : අදාළ නොවේ.

7.4 කුසලතා පදනම මත බද්ධ ගැනීම : අදාළ නොවේ.

08. කාර්යක්ෂමතා කඩුම්

8.1

කුමන කාර්යක්ෂමතා කඩුම ද යන වග	කාර්යක්ෂමතා කඩුම සම්පූර්ණ පෙර ගැනීම විසර ගණනකට පෙර ද	කාර්යක්ෂමතා කඩුමල් ස්වභාවය ලිඛිත පරික්ෂණය / වෘත්තීය පරික්ෂණය / සහභික පාදමාලාව / අවනත්
1 වන කාර්යක්ෂමතා කඩුම	III ගෞනීයට පන් විවිධ තුන (03) ක් ගන විමර්ශන පෙර	ලිඛිත පරික්ෂණය (ඇමුණුම 02)
2 වන කාර්යක්ෂමතා කඩුම	II ගෞනීයට උසස් විවිධ තුන (03) ක් ගන විමර්ශන පෙර	ලිඛිත පරික්ෂණය (ඇමුණුම 03)
3 වන කාර්යක්ෂමතා කඩුම	I ගෞනීයට උසස් විවිධ තුන (05) ක් ගන විමර්ශන පෙර	ලිඛිත පරික්ෂණය (ඇමුණුම 04)

8.2 කාර්යක්ෂමතා කඩුම පවත්වනු ලබන්නේ කොපම් කාලයකට වරක් ද?

වර්ෂයකට වරක් හෝ අවශ්‍යතාවය පරිදි

8.3 කාර්යක්ෂමතා කඩුම විලට අදාළ පරික්ෂණ පවත්වනු ලබන බලධාරයන් කටයුතුන්ද?

- | | | |
|-----------------------|---|--|
| 1 වන කාර්යක්ෂමතා කඩුම | : | බයෝනාඩිර පදාන් සහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ |
| 2 වන කාර්යක්ෂමතා කඩුම | : | බලය පවරන ලද ආයතනයක් විසින් |
| 3 වන කාර්යක්ෂමතා කඩුම | : | |

09. භාෂා ප්‍රවීණතාවය

9.1

භාෂාව		ලංඛන යුතු ප්‍රවීණතාවය
1.	රාජ්‍ය භාෂාව	රාජ්‍ය භාෂාවක් නොවන භාෂා මාධ්‍යයකින් සේවයට බඳුනු නිලධාරීන් විසින් නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණත්වය පරිවාස කාලය තුළ ලංඛන යුතුය.
2.	දෙවන භාෂාව	රාජ්‍ය පරිපාලන වක්‍රීල්‍ය 01/2014 අනුව අදාළ මට්ටමේ ප්‍රවීණතාවය ලංඛන යුතුය.
3.	සන්ධාන භාෂාව	අදාළ නොවේ.

10. ගෞනී උසස් කිරීම

10.1 III එක්ස් ගෞනීයේ සිට II වන ගෞනීයට උසස් කිරීම :

10.1.1 සාමාන්‍ය කාර්යසාධනය අනුව උසස් කිරීම

10.1.1.1 සපුරාලිය යුතු සුදුසුකම

i. පන්වීම ස්ථිර කර තිබේ.

- ii. නිලධාරීගේ III ශේෂීයේ අවම වශයෙන් වසර 10 ක සතුය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාලය තුළ යොදුණු සියලුම වැටුප් වර්ධක උපයාගෙන තිබීම.
- iii. අනුමත කාර්යසාධන ඇගයිමේ පරිපාලිය අනුව උසස් විමුණු දිනට පෙරතුව වැසර 10 ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ රීට ඉහළ කාර්යසාධනයක් පෙන්නාම කර තිබීම.
- iv. උසස්වීම දිනට පුරුජාසන්නතම වසර 05 තුළ ම සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- v. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාජා ප්‍රවිත්තාවය ලබාගෙන තිබීම.
- vi. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමන් වී තිබීම.

10.1.1.2 උසස් කිරීමේ ක්‍රමය

පුදුස්කම් සම්පූර්ණ කරන නිලධාරයන් II ශේෂීයට උසස් කිරීමට නියමිත ආකෘති පත්‍රය (අමුණුම 05) මගින් පත්‍රකිරීමේ බලධාරයා වෙත ඉල්ලීමක් කරනු ලැබේ විට පුදුස්කම් පරික්ෂා කිරීමෙන් අනතුරුව III ශේෂීයේ වසර 10 සම්පූර්ණ කරන දිනය හෝ පුදුස්කම් සම්පූර්ණ කරන දින යන දින දෙකකන් පසුව එළඹෙන දින සිට ශ්‍රීයාත්මක වන පරිදි II ශේෂීයට උසස් කිරීම පත්‍රකිරීමේ බලධාරයා විසින් සිදු කරනු ලැබේ.

10.1.2 පුවිශේෂී කාර්යසාධනය අනුව උසස් කිරීම : අදාළ නොවේ.

10.2 II වන ශේෂීයේ සිට I වන ශේෂීයට උසස් කිරීම

10.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව උසස් කිරීම

10.2.1.1 සපුරාලිය යුතු පුදුස්කම්

- i. නිලධාරීගේ II ශේෂීයේ වසර 10 ක සතුය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා එම කාලය තුළ යොදුණු සියලුම වැටුප් වර්ධක උපයාගෙන තිබීම.
- ii. අනුමත කාර්යසාධන ඇගයිමේ පරිපාලිය අනුව උසස් විමුණු දිනට පෙරතුව වැසර 10 ක් තුළ සාමාන්‍ය මට්ටමේ හෝ රීට ඉහළ කාර්යසාධනයක් පෙන්නාම කර තිබීම.
- iii. උසස්වීම දිනට පුරුජාසන්න වසර 05 තුළ ම සතුවුදායක ජේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- iv. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමන් වී තිබීම.

10.2.1.2 උසස් කිරීමේ ක්‍රමය

පුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරීන් I ගෞරීයට උසස් කිරීමට නියමිත ආකෘතිය (ඇමුණුම 05) මගින් පත්‌කිරීමේ බලධාරියා වෙත අදාළ නිලධාරියා විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට පුදුසුකම් පරිජා කිරීමෙන් අනතුරුව පුදුසුකම් සපුරාලන දිනය යෝ II ගෞරීයේ වසර 10 ක සේවා කාර්ය සම්පූර්ණ කරනු ලබන දිනය යන දින දෙකක්න් පසුව එළඹින දින සිට I ගෞරීයට උසස් කිරීම පත්‌කිරීමේ බලධාරියා විසින් පිදු කරනු ලැබේ.

10.2.2 සුවිශේෂී කාර්ය සාධනය අනුව උසස් කිරීම : අදාළ නොවේ.

10.3 I වන ගෞරීයේ සිට විශේෂ ගෞරීයට උසස් කිරීම : අදාළ නොවේ.

11. තහනුරුවලට පත් කිරීම : අදාළ නොවේ.
12. බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කාර්ය පරිපාලන රිත්වල දැක්වෙන පොදු කොන්දේසිවලට පරිභාෂිත වන්නා ඩු කොන්දේසි

ම්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට ද, බස්නාහිර පලාත් සහා මූල්‍ය රිත්වලට ද කළුන් කළ බස්නාහිර පලාත් සහාවේ ගරු ආණ්ඩුකාරතුමා විසින් පනවනු ලබන රෙගුලාසිවලට නොහොත් නියෝගවලට ද බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් කළුන් කළ පනවනු ලබන වෙනත් රෙගුලාසි නොහොත් නියෝගවලට ද අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝගවලට ද අනුව කටයුතු කළ යුතුය.

13. බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කාර්ය පරිපාලන රිත්වල දැක්වෙන අර්ථ නිරුපණවලට පරිභාෂිත වන්නා ඩු අර්ථ නිරුපණ

බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කාර්ය පරිපාලන රිත් සංග්‍රහයේ දැක්වෙන අර්ථ නිරුපණවලට පරිභාෂිත වන්නා ඩු අර්ථ නිරුපණ කිහිවක් වෙතොත් ඒ සම්බන්ධයෙන් බස්නාහිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව / බස්නාහිර පලාත් ගරු ආණ්ඩුකාරතුමා විමසා කටයුතු කරනු ඇත.

14. ගෞරී ක්‍රමයට අන්තර්ග්‍රහණය : අදාළ නොවේ.

15. මෙම පරිපාලනයේ විධිවිධාන සලසා නොමැති කරුණු සම්බන්ධයෙන් බස්නාහිර පලාත් ගරු ආණ්ඩුකාරතුමා විමසා තීරණය කරනු ඇත.

16. අර්ථ නිරූපණ

සනුවුදායක සේවා කාලය

(i) පළාත් සහා රාජ්‍ය සේවයේ නිලධාරීයකු විසින් කාර්යක්ෂමව හා අනෙකුව රාජකාරීය ඉටු කිරීම මගින් ද, සමත් විය යුතුව තිබූ කාර්යක්ෂමතා කඩුම සමත්වීම මගින් ද, සිදු කළ යුතුව තිබූ පත්වීම සැපෑර කිරීම යදහා අවශ්‍ය දැකුෂුකම සම්පූර්ණ කිරීම මගින් ද, එම කාලය තුළදී උපයාගත යුතුව තිබූ සියලුම වැටුප් වර්ධක උපයාගතා ඇත්තා මූල්‍ය මුදු විසින් දැක්වීම ලැබිය යුතු වරදක් සිදු නොකරන ලද්ද මූල්‍යමාවක් වන්නේය.

(ii) නිලධාරීය ටෙත ලදා දිය යුතුව තිබූ එරුමික වැටුප් වර්ධක නීත්‍යානුකූල සේතු මත අත්හිටුවා, අඩු ගොට්, නතර ගොට් ගෝ විලම්හනය ගොට් ඇති කාල පරිවිෂේෂයක් වේ නම් එය ද, ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ, වැරදි පිළිබඳ පළමුවැනි උපලේඛනය යටතේ දැක්වා ලැබිය හැකි වරදක් සිදුකර ඇති විවෙක එම වරද සිදු කරනු ලැබූ දින සිට වසර 03ක කාලයක් ද යහා ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ, වැරදි පිළිබඳ දෙවන උපලේඛනය යටතේ දැක්වා ලැබිය හැකි වරදක් සිදුකර ඇති විවෙක එම වරද සිදු කරනු ලැබූ දින සිට එක් වසරක කාලයක් ද සනුවුදායක සේවා කාලය ගණනය කිරීමේදී බැහැර කළ යුතු වන්නේය.

සත්‍ය සේවා කාලය

සත්‍ය සේවා කාලය යනු ස්වකිය තනතුරට අදාළ වැටුප් ලබමින් සත්‍ය වශයෙන්ම රාජකාරීයයි යෙදී සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රස්‍රත තිවාඩු හැර අනෙකුත් සියලුම වැටුප් රහිත තිවාඩු කාල පරිවිෂේෂයෙන් සත්‍ය සේවා කාලය යදහා ගණනය කරනු ලැබන්නේය.

නියමිත දිනට

අදාළ කාර්යක්ෂමතා කඩුම යමත්විය යුතු දිනය. ‘නියමිත දිනය’ ලෙස අදහස් කෙරේ. ග්‍රේන් උසස්වීම්වලදී නියමිත දිනට හෝ රේව පෙර කාර්යක්ෂමතා කඩුම සමත්වන නිලධාරීන්ට බිඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් පරිදි උසස්වීම ලැබීමට තිෂිකම ඇත. නියමිත දිනට සමත් තොවන නිලධාරීන්ගේ උසස්වීම දිනය කාර්යක්ෂමතා කඩුම සමත් වීමට ප්‍රමාද යුතු කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය

සකස් කළේ : අන්යන

පරීක්ෂා කළේ :
(විෂයභාර මාණ්ඩලික නිලධාරීය)

එස්. එම්. එම්. තුපුම්ඩිර
පරීක්ෂා තිලධාරී මියා ප්‍රත්‍යා
ප්‍රධාන ලේකම් කාර්යාලය
බඳාත්මක ප්‍රත්‍යා සභාව

ගරු ආන්ත්‍රික රුදුමා තිසින් අනුමත කුතු ලදී.
භාණු ආචකය : 1/14/2020. දිනය : 2015.05.06

නිරද්‍රිය කර ඉදිරිපත් කරමි

දිනය 2014. 11. 24


අත්සන

 (දෙපාර්තමේන්තු ප්‍රධාන)
 නම
 තනතුර
 අධ්‍යක්ෂ (ආරාධික විෂයනා)
 ආරාධික විෂයනා දෙපාර්තමේන්තුව,
 නිල මුදාව බස්නාහිර පළාත් සභාව.

යොමු අංකය: CSO/PTR/15/3/4

බස්නාහිර පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා යෝජිත මෙම බදවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලිය අනුමත කිරීම නිරද්‍රිය කරමි.


දිනය 2014 - 12 - 05

අත්සන :

 නම :
 ප්‍රධාන ලේකම (ඩ්‍රී)
 නිල මුදාව

උර්. එම්. ඩී. රයස්නා විපේශ්‍ය ප්‍රධාන
 මැයින් ප්‍රධාන ලේකම - විස්තාහිර පළාත
 යොමු අංකය: 1141215132

බස්නාහිර පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා යෝජිත මෙම බදවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලිය බස්නාහිර පළාත් සඟා රාජ්‍ය සේවා ශ්‍රාමීයන් සඟාව විසින් නිරද්‍රිය කර ඇත.


දිනය 2015. 03. 18

අත්සන :

 නම :
 ලේකම
 පළාත් සඟා රාජ්‍ය සේවා ශ්‍රාමීයන් සඟාව
 නිල මුදාව වි. රුපස් රුපස්

 පළාත් රාජ්‍ය සේවා ශ්‍රාමීයන් සඟාව
 බස්නාහිර පළාත
 යොමු අංකය: 1141512132

බස්නාහිර පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා යෝජිත මෙම බදවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලිය ...සියාම...දින...දින ගරු ආණ්ඩුකාරණමා විසින් අනුමත කරන ලදී.

දිනය

අත්සන :
 නම :
 ආණ්ඩුකාර ලේකම

 පූජිත් අධ්‍යක්ෂ
 ම. ම. ආණ්ඩුකාර රුපස්
 නිල මුදාව

ඇමුණුම : 01

බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ආස්ථිත නිලධාරී සේවා ගණයේ
අභ්‍යන්තර විගණන නිලධාරී තහතුරට (විවෘත) බදවා ගැනීම සඳහා වන කරග විභාගය පිළිබඳ විස්තර

1. විභාගයේ නම : බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ආස්ථිත නිලධාරී සේවා ගණයේ
අභ්‍යන්තර විගණන නිලධාරී තහතුරට (විවෘත) බදවා ගැනීම සඳහා වන කරග විභාගය

2. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සම්පූර්ණ ලක්ෂණ
ගණකාධිකරණය	පැය 03	100	40%
විගණනය	පැය 03	100	40%

3. පවත්වනු ලබන බලධාරීයා : බස්නාතිර පලාත් සඟා රාජ්‍ය සේවා ගණකාධිකරණයේ සඟාව ගැනීම බලය පවත්තා ලද ආයතනයක් විසින්
4. පවත්වනු ලබන්නේ ගණකාධිකරණය කාලයිමාවකට වරෙන් ද යන විට : ප්‍රාග්ධනා ඇතිවන අවස්ථාවන්හිදී අවශ්‍යතාවය පරිදි
5. විභාගය සඳහා වන ටිප්පය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
ගණකාධිකරණය	<p>ගණකාධිකරණය නාඩාය, මූලික සංකල්ප හා මුළුධිරවම ,වත්කම ඇඟයීමේ තුම, ද්වින්ව සටහන් නාඩාය, පිටිවිය විරෝධිකරණය, ගෝපනුවල ගොරණු, විරෝධිකරණය ,නිෂ්පාදන, වෙළඳද හා ලාභාලාභ ගිණුම පිළිබඳ සාමාන්‍ය අවබෝධය</p> <p>ගණකාධිකරණ පද්ධති - ගිණුම ඒකකයක උපයෝගී කර ගනු ලබන සම්පත්වල වෙනස්වීම පාලනය කිරීමේ අවශ්‍යතාව පදනම් කර ගැන සංකල්ප පිළිබඳ අවබෝධය, ප්‍රමිතයන් සමඟ සැසදිමේ අවශ්‍යතාව, ව්‍යාපාරික ගැනුදෙනු විශ්ලේෂණය, මිල දී ගැනීම, වෙළඳඳාම, මිලදී ලැබීම හා ගෙවීම, ඉන්වින්ප්‍රී පාලනය ආදි මූලික කළමනාකාරීවය, කාර්යකාර්යන්ට අදාළ පරිපාටි නිපුණතාවය, දෙනික පොක්, ලෙඛර පාලන ගිණුම ආදි වාර්තා සැලසුම ආකෘති පිළිබඳ නිපුණතාවය</p> <p>යෝගපත සකස් කිරීම, නිෂ්පාදන, වෙළඳද හා ලාභාලාභ ගිණුම, ආදායම හා වියදම් ගිණුම, සැසදිම් ප්‍රකාශ, පාලන ගිණුම, ගණක හා සංඛ්‍යාත අනුපාතයන් තත් සටහන් හා අභ්‍යන්තර වාර්තා ආදාය ඇතුළත් ගණකාධිකරණ ව්‍යවහාරයේ ගැටුව</p>
විගණනය	<p>විගණන සංකල්ප හා නාඩාය</p> <p>විගණනයේ අවශ්‍යතාව, ගණන් දීමේ විගණනයේ පදනම්, විගණනයේ විෂය පටය, විගණන වරිග, විගණන කාල නිර්ණය, විගණකවිරෝධන් අභ්‍යන්තර පාලනය, අභ්‍යන්තර විගණනය, ප්‍රමිත සඳහා වන අවශ්‍යතාව, විගණනය සාක්ෂි වරිග මිලපිය තුම</p> <p>විගණන පද්ධති හා පරිපාටි</p> <p>ප්‍රධාන ගෝපනු පත්‍රය, නිෂ්පාදන වෙළඳද හා ලාභාලාභ ගිණුම විෂයයන්, ඉඩම්, ගොඩනායිලි, ස්ථාවර වත්කම, ඉන්වින්ප්‍රී මුදල්මය වත්කම, විකුණුම මිල දී ගැනීම, ලැනීම, ගෙවීම ආදාය ආවරණය වන විගණන වැඩිසටහන පිළිබඳ නිපුණතාවය</p> <p>විගණන ගැටුව නිරික්ෂණ ගැකියාවන් හා විරද්‍යා, අසාමාන්‍ය අවස්ථාවන් සොයා බැලීමේ හැකියාව පිරික්සිම සඳහා වන සරල ගැටුව</p> <p>විගණකාධිපතිවරයාගේ කාර්යයන්</p>
වාර්තා ලිවීම හා කළමනාකරණය වෙන ගොරණු ඉදිරිපත් කිරීම	<p>ආපුය ගොරණු පරිගරණය, රසවීම වාර්තා හා සටහන් ලිවීම, ප්‍රකිරී අරිතකුත්නය, විවෘතයන් යෝජනා කිරීම, දත්ත විශ්ලේෂණයේ දී සංඛ්‍යාත නාම තුම හාවිනය, කාර්ය සාධනය සැසදිම්, කළමනාකරණ වාර්තා වල අනුපාත හා ප්‍රතිශත හාවිතය</p>

අනු ආක්ෂණිකාර්යම් විසින් අනුමත තරුව ලැබේ
අනු ආක්ෂණිකාර්යම් විසින් අනුමත තරුව ලැබේ
අනු ආක්ෂණිකාර්යම් විසින් අනුමත තරුව ලැබේ
අනු ආක්ෂණිකාර්යම් විසින් අනුමත තරුව ලැබේ

අන්සන
(දෙපාර්තමේන්තු ප්‍රධානී)
නම

නාඩාය
(ඇමුණුම ප්‍රධානී)
නාඩාය
(ඇමුණුම ප්‍රධානී)

දිනය

නිල මුද්‍රාව

බස්නාඩිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන උක්කයේ ආයිත නිලධාරී සේවා ගණයේ
අභ්‍යන්තර විගණන නිලධාරී තහනුර සඳහා වන
1 වන කාර්යක්ෂමතා කඩුම් විභාගය පිළිබඳ විස්තර

- විභාගයේ නම : බස්නාඩිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන උක්කයේ ආයිත නිලධාරී සේවා ගණයේ අභ්‍යන්තර විගණන නිලධාරී තහනුර සඳහා වන | 1 වන කාර්යක්ෂමතා කඩුම් විභාගය
- විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
ගණකාධිකරණය	පැය 03	100	40%
විගණනය	පැය 03	100	40%
මූදල් රෙගුලාඩි හා මූල්‍ය කාර්ය පරිපාලනය	පැය 03	100	40%
පරිපාලනය හා නීතිය	පැය 03	100	40%

- පටත්වනු ලබන බලධාරියා : බස්නාඩිර පලාත් සහා රාජ්‍ය සේවා කොමිෂන් සහාව හෝ බලය පථරන ලද ආයතනයක් විසින්
- පටත්වනු ලබන්නේ කොපමණ කාලයීමාවකට වරක් ද යන වග : වසරකට වරක් ඔහ් අවශ්‍යතාවය පරිදි
- විභාගය සඳහා වන විෂය නිර්මාණය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්මාණය
ගණකාධිකරණය	මිශ්‍රම තැබීමේ ප්‍රකාශනය, ගිණුම් විරිගිරණය, වන්කම් ඇගයීම ඇතුළු පොදු සංක්ෂීප, භාෂ්‍යභාගාර ගිණුම්, රාජ්‍ය ගිණුම්, රාජ්‍ය ආදයම ගිණුම්, විසර්ජන ගිණුම්, අන්තිකාරම ගිණුම්, ටීඩේ අධ්‍යාර ගිණුම් තැබීම (පලාත් සහා ද ඇතුළත්), රාජ්‍ය සංස්ථාවල සහ පලාත් පාලන ආයතනවල ගිණුම්, ගිණුම් හා සංඛ්‍යාත අනුපාතයන්, වැඩියටෙන් අයවිය, රුපයේ/පලාත් සහ ඇස්තමේන්තු යෝජ්‍ය ප්‍රතිඵලය, ව්‍යුපාති ඇගයීම්, ද්‍රව්‍ය, මුද්‍රා හා ඔපුන්කාරීය පිළිවැස්‍යකරණය ආදි ක්ෂේත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍රයකි.
විගණනය	ගණන් දීමේ වගකීම්, විගණනයේ අවශ්‍යතාව, විගණන විෂය පථර ඇතුළු පොදු සංක්ෂීප, විගණකාධිපති කාර්යයන්, මූල්‍ය විගණනය, සකස්සුදුවීමෙකම්, කාර්යක්ෂමතාවය සහ එල්ඩ්‍රයිනාවය පිළිබඳ විගණනය, ශ්‍රී ලංකා වරළන් ගණකාධිකාරී ආයතන මිනින් නිනින් කරන ලද විගණන ප්‍රමිතින්, ගෙවෙනු විශ්‍යම්, බැරකශ පිළිබඳ විගණනය, විකුණුම්, මිලදී ගැනීම්, මූදල් ලැබීම්, ගෙවීම්, ඉන්වෙන්ප්‍රී පාලනය හා සම්බන්ධ පදනම්, රුපයේ අදාළතමේන්තු, රාජ්‍ය සංස්ථා, රුපයට පටරා ග්‍රෑස් ව්‍යාපාරික කටයුතු යහා පලාත් පාලන ආයතන පිළිබඳ විගණනයේ ප්‍රමුඛ ලක්ෂණ, අන්තිකාරම ගිණුම් හා අරමුදල් විගණනය, විගණන වාර්තා ආකෘති, අභ්‍යන්තර විගණනයන් ඉටු වන කාර්යාලය, රාජ්‍ය පලාත් සහා ගිණුම් කාරක සහාවලන් සහ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ කම්මියුවන් ඉටු වන කාර්යාලය, භාෂ්‍යභාගාර සටහන් ආදි ක්ෂේත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍රයකි
මූදල් රෙගුලාඩි හා මූල්‍ය කාර්ය පරිපාලනය	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවුම ව්‍යවස්ථාවල මූල්‍ය විධිවිධාන, පලාත් පාලන මූල්‍ය විධිවිධාන විසින්, 1971 අංක 38 දරණ මූදල් පනත (II ගොටුපිටිය), රුපයේ මූදල් රෙගුලාඩි, පලාත් සහා මූල්‍ය රින්, ගෙවීම් හා වෙන්තිර, අග්‍රීම හා අන්තිකාරම
පරිපාලනය හා නීතිය	ආයතන සංග්‍රහයේ I හා II ගකාවස්, කාර්යාල සංවිධාන හා ක්‍රම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුවුම ව්‍යවස්ථාව, පලාත් සහා පාලන, පලාත් පාලන ආයතන පිළිබඳ පනත, ප්‍රාග්ධීය සහා පනත, පලාත් සහා පාලන ආයතන පිළිබඳ පනත ආදි පිළිබඳ අවබෝධය

ගරු ආච්‍යුත්‍යකාරුමා ගියින් අනුමත කරන ලදී.
කොටු ආයතන : 14/1/980 දිනය : 2015.05.06

අත්‍යන්තර අය නිලධාරී විස්තර නිලධාරී විස්තර
(දෙපාර්තමේන්තු ප්‍රධානී)
නම : ආච්‍යුත්‍යකාරුමා ප්‍රධානී
තැනැතුර : ආච්‍යුත්‍යකාරුමා ප්‍රධානී ප්‍රධානී ප්‍රධානී
දිනය : 2015.05.06
නිල මූද්‍රාව :

කළමනා ම්‍යුම් : 03

බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ආයුරූප නිලධාරී සේවා ගණයේ

අභ්‍යන්තර විගණන නිලධාරී තහනුර සඳහා වන

2 වන කාර්යාලියෙහි ක්‍රමීකෘති විභාගය පිළිබඳ විස්තර

1. විස්තරයේ නම : බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ආයුරූප නිලධාරී සේවා ගණයේ අභ්‍යන්තර විගණන නිලධාරී තහනුර සඳහා වන 2 වන කාර්යාලියෙහි ක්‍රමීකෘති විභාගය

2. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශන පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමක්ෂ ලක්ෂණ
කළමනාකරණ ගණකාධිකරණය	පැය 03	100	40%
රාජ්‍ය රාජ්‍ය මුද්‍රා කළමනාකරණය	පැය 03	100	40%

3. පවත්වනු ලබන බලධාරියා : බස්නාතිර පලාත් සංසාධිත රාජ්‍ය සේවා මොළඹ සංඛ්‍යාව ගෝර් බලය පවත්නා ලද ආයතනයක් විසින්
4. පවත්වනු ලබන්නේ කොටස කාලයීමාවකට වරක් ද යන වග ; වසරකට වරක් ගෝර් අවශ්‍යකාවය පරිදි
5. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශන පත්‍රයේ නම	විෂය නිර්දේශය
කළමනාකරණ ගණකාධිකරණය	අයවැය ලේඛන සම්පාදනය කිරීමේ සංකළුප, අයවැය පාලනය, ප්‍රධාන භා අනුරු අයවැය, අයවැය කළමනාකරණයෙහි ලා කළමනාකරණ සහභාගිත්වය මැදිහත් විම සහ අනිශ්චරණය, අයවැය කාලයීමාව සහ ප්‍රධාන අයවැය සාධක භාඥා ගැනීම පිළිබඳ දැනුම පරිජා නොමැර.
රාජ්‍ය මුද්‍රා කළමනාකරණය	රාජ්‍ය මුද්‍රා පිළිබඳව ආණ්ඩුනුම ව්‍යවස්ථාමය සහ ගෙවීම රාමුව, ආයතනික රාමුව, පාර්ලියෝගීන්තුවේ පාලනය, මූල්‍ය ප්‍රාග්ධනයේ කාරක සහාව, විගණකාධිපති, රාජ්‍ය මිනුව කාරක සහාව, රැකාබද්ධ අරමුදල ආදිය සම්බන්ධ දැනුම පරිජා නොමැර.

ගරු ආච්‍යුත්‍යාරුත්මා විසින් දැනුම තුළ
කොට්‍යා දැනුම : 14/05/2015. දිනය : 2015.05.06

අත්‍යාධාර පිළිබඳ අත්‍යාධාර පිළිබඳ අත්‍යාධාර

(දෙපාර්තමේන්තු ප්‍රධාන) එම්බ්‍රු විෂය නිර්දේශය
නම ප්‍රධාන (දෙපාර්තමේන්තු විෂය නිර්දේශය)
තහනුර ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන ප්‍රධාන
දිනය ප්‍රධාන ප්‍රධාන
නිල ප්‍රාග්ධන

**බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ආයුත නිලධාරී සේවා ගණයේ
අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා වන
3 වන කාර්යාලය මතා කටයුතු සඳහා විභාගය පිළිබඳ විස්තර**

1. විභාගයේ නම : බස්නාතිර පලාත් රාජ්‍ය සේවයේ පලාත් අභ්‍යන්තර විගණන ඒකකයේ ආයුත නිලධාරී ගණයේ
අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා වන 3 වන කාර්යාලය මතා කටයුතු විභාගය

2. විභාගය පිළිබඳ විස්තර :

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ	සමත් ලක්ෂණ
විගණනය	ඡැය 03	100	40%

3. පවත්වනු ලබන බලධාරීයා : බස්නාතිර පලාත් සහ රාජ්‍ය අස්ථි ආකෘතියෙන් සහාය හෝ බලය පවත්තා ලද ආයතනයක් විසින්
4. පවත්වනු ලබන්නේ ආකෘතියෙන් සහාය සාකච්ඡාවකට වරක් ද යන වග : වසරකට වරක් නො අවශ්‍යතාවය පරිදි
5. විභාගය සඳහා වන විෂය නිර්ණෝගය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්ණෝගය
විගණනය	විගණනය සැලසුම කිරීම, කාල නිර්ණය, අන්තර හා අවසාන විගණනය, කාර්යයන් සඳහා වන වගකීම භාර දීම, විගණනය පාලනය, අභ්‍යන්තර පාලනය මෙහි ගැනීම ඇතුළත් කළ ව්‍යවහාරන්ගත කිරීම, සකස් කළ ප්‍රශ්න මාලා හා අභ්‍යන්තර පාලනය ඇගයීමේ ආකෘති පත්‍ර, මූල්‍ය විගණනය සඳහා අයන්, සකල්ප හා උසස් එක රාජ්‍ය ආයතන අඛණ්ඩ බව, විශ්ලේෂණයේමක විගණනය, විගණකගේ විෂය්න්‍යමය විගකීම යන ක්ෂේත්‍ර සම්බන්ධ දැනුම පරිජා කෙමරේ.

අත්‍යන්තර
(අදහාරුකළේන්තු ප්‍රධානී)

නම විමුණු ප්‍රතිරූප
තනතුර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ විභාගය
දිනය පිළිබඳ විභාගය (විස්තර සඳහා පිළිබඳ විභාගය)

ගරු ආණ්ඩුකාරුවා, විසින් අනුමත කළ මැයි 06 නිල මුද්‍රාව පිළිකාරී ප්‍රාග්ධනය සඳහා,
ඉහු ඇංකය : 11/05/2016 දිනය : 2016.05.06

බස්නාහිර පදාත් රාජ්‍ය සේවයේ අභ්‍යන්තර විගණන ඒකකයේ අභ්‍යන්තර විගණන නිලධාරී නොවූයේ ලේඛි උසස්වීම ලබාගැනීම සඳහා වූ අයදුම්පත

1. නිලධරය පිළිබඳ තොරතුරු

- | | | | |
|-----|---------------------------|---|-------|
| 1.1 | අයදුම්කරුගේ සම්පූර්ණ නම | : | |
| 1.2 | හැඳුනුම්පත් අංකය | : | |
| 1.3 | සේවා ස්ථානය සහ එහි ලිපිනය | : | |
| 1.4 | අයත් වන සේවය හා තනතුර | : | |
| 1.5 | අයත්වන සේවා ගණය හා ලේඛිය | : | |

2. පත්වීම පිළිබඳ තොරතුරු

- | | | | |
|-----|--|---|-------|
| 2.1 | පත්වීම දිනය | : | |
| 2.2 | පත්වීම ස්ථීර කළ දිනය | : | |
| 2.3 | සමත් වූ කාර්යක්‍රමනා කඩුම හා සමත් දිනය : | | |

සමත් වූ කාර්යක්‍රමනා කඩුම	සමත්වීය යුතු දිනය	සමත් වූ දිනය

- 2.4 සමත් වූ හාජා ප්‍රවීණනා මට්ටම හා සමත් දිනය :

සමත් වූ හාජා ප්‍රවීණනා මට්ටම	සමත්වීය යුතු දිනය	සමත් වූ දිනය

3. උසස්වීමට අදාළ තොරතුරු

- | | | | |
|-------|--|---|-----------|
| 3.1 | උසස්වීමට අපේක්ෂිත ලේඛිය | : | II / I |
| 3.2 | උසස්වීමට අපේක්ෂිත ධාරාව | : | සාමාන්‍ය |
| 3.3.1 | අවශ්‍ය සත්‍යාචාර සේවා කාලය සම්පූර්ණ කර තිබේද? | | මුව / නැත |
| 3.3.2 | සත්‍යාචාර සේවා කාලය සම්පූර්ණ කළ දිනය | | |
| 3.3.3 | අපේක්ෂිත සත්‍යාචාර සේවා කාලය තුළ සතුවුදායක මට්ටමෙහි හෝ රීට අදාළ මට්ටමෙහි කාර්යසාධනයක් පෙන්වුම්කර තිබේද? | | මුව / නැත |
| 3.3.4 | නියමිත වැටුප් වර්ධක සියල්ල උපයාගෙන තිබේද?
උසස්වීමට පුරුවායන්නා පස් වසර තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේද? | | මුව / නැත |